

සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම - 2017

සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ නිෂ්පාදන ගිණුම, ආදායම් හා වියදම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයැයි අදහස් කරන සමාලෝචිත වර්ෂයේ සමාගමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වූ මාගේ නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම හා වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරුකිරීම්ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළවන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සමාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

(i) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 7

පහත සඳහන් නිරීක්ෂණවලට අනුව, සමාලෝචිත වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය නිසි ඉදිරිපත් කිරීමක් සහිතව පිළියෙල කර නොතිබුණු බව තහවුරු විය.

- ප්‍රමිතයේ 07 වන ඡේදය ප්‍රකාරව, මාස තුනක කෙටි කාලීන ආයෝජන වූ ස්ථාවර තැන්පතු හා භාණ්ඩාගාර බිල්පත්වල මුළු වටිනාකම රු.138,900,000 ක් මුදල් හා මුදල්වලට සමාන දෑ යටතේ හෙළිදරව් කළ යුතු වුවත් ඒ වෙනුවට එම වටිනාකම ආයෝජන වත්කම් ලෙස හෙළිදරව් කර තිබුණි.
- ප්‍රමිතයේ 16 වන ඡේදය ප්‍රකාරව, වත්කම් අපහරණය කිරීමෙන් ලැබී තිබුණු රු.1,000,750 ක්, මුදලින් ලැබී තිබුණු පොලී ආදායම රු.7,539,002 ක් හා භාණ්ඩාගාර බිල්පත් ආයෝජනවලට අදාළ රු.141,000 ක ශුද්ධ මුදල් ගැලපීම් නොකර ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ජනිත වූ මුදල් ප්‍රවාහය ගණනය කර තිබුණි.
- ප්‍රමිතයේ 17 වන ඡේදය ප්‍රකාරව, මුදලින් ලැබී තිබුණු රාජ්‍ය ප්‍රදාන රු.70,386,741 ක් ගැලපීම් නොකර හා සමාලෝචිත වර්ෂය තුළදී මුදලින් ගෙවා තිබුණු පාරිතෝෂිත දීමනා රු.3,608,978 ක් වෙනුවට රු.4,087,601 ක් ගැලපීම් කර මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ජනිත වූ මුදල් ප්‍රවාහය ගණනය කර තිබුණි.
- ප්‍රමිතයේ 20 වන ඡේදය ප්‍රකාරව, අස්පාශ්‍ය වත්කම් භානිකරණයට අදාළ රු.165,297 ක්, වත්කම් අපහරණය කිරීමෙන් ජනනය වූ ශුද්ධ අලාභය රු.29,688 ක්, ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ පොලී ආදායම රු.9,402,484 ක් හා රාජ්‍ය ප්‍රදානවලට අදාළ ක්‍රමිකය රු.55,316,860 ක් ශුද්ධ ලාභයට ගැලපීම් නොකර මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ මුදල් ප්‍රවාහය ගණනය කර තිබුණි.

(ii) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16

- ප්‍රමිතයේ 51 වන ඡේදය ප්‍රකාරව, පරිගණක දෘඩාංග, මුද්‍රණ යන්ත්‍ර හා ජංගම දුරකථන වැනි වත්කම් ඒවායේ කෙටි ජීව කාලය තුළ ක්ෂය කළ යුතු නමුත් ඒවා කාර්යාල උපකරණ ලෙස සලකා වර්ෂ 10 ක් තුළදී ක්ෂය කිරීමට කටයුතු කර තිබුණි.
- ප්‍රමිතයේ 34 වන ඡේදය ප්‍රකාරව, දේපල පිරිසිදු හා උපකරණ ප්‍රථම ප්‍රත්‍යාගණනයෙන් පසු සෑම වර්ෂ 03 කට වරක් හෝ වර්ෂ 05 කට වරක් යළි ප්‍රත්‍යාගණනය කළ යුතු වුවත්, 2012 ඔක්තෝබර් 31 දින රු.306,378,658 කට ප්‍රත්‍යාගණන කර තිබුණු දේපල පිරිසිදු හා උපකරණ 2017 ඔක්තෝබර් 31 දිනට යළි ප්‍රත්‍යාගණනය කර නොතිබුණි.

(iii) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19

අනාගත වගකීම් ඇතිවීමේ අවදානම අවම කර ගැනීම සඳහා විශ්‍රාමික පාරිතෝෂික බැඳියාව සම්බන්ධයෙන් ආයෝජන සැලැස්මක් ඇති කර ගැනීම ධෛර්යමත් කර තිබුණද ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(iv) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 20

ප්‍රමිතයේ 24 වන ඡේදය ප්‍රකාරව, මූලධන වියදම් සඳහා ලැබී තිබුණු රු.395,491,067 ක රාජ්‍ය ප්‍රදානයන් විලම්භීත වගකීමක් ලෙස හඳුනාගෙන ක්‍රමක්ෂය කර නොතිබුණු අතර ප්‍රමිතයේ 39 (අ) ඡේදය ප්‍රකාරව, මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීමට යොදාගත් ක්‍රමවේදය හා යොදාගත් ගිණුම් ප්‍රතිපත්තිය හෙළිදරව් කර නොතිබුණි.

(v) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 24

ප්‍රමිතයේ 17 වන හා 25 වන ඡේද ප්‍රකාරව, ප්‍රධාන කළමනාකරණ මණ්ඩලය සඳහා ලබාදෙන ප්‍රතිලාභ හා රජය හා රජයේ පාලනය යටතේ ඇති ආයතන සමඟ සිදුකළ ගනුදෙනු පිළිබඳ තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

(ආ) ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ සුපෝෂ නිෂ්පාදන පිරිවැය රු.9,434,309 කින් වැඩියෙන් ගණනය කර ගිණුම්ගත කර තිබුණු අතර 2017 දෙසැම්බර් 31 දිනට ත්‍රිපෝෂ නිමි හා නොනිමි තොගවල පිරිවැය පිළිවෙලින් රු.858,924 කින් වැඩියෙන් හා රු.2,388,929 කින් අඩුවෙන් ගණනය කර ගිණුම්ගත කර තිබුණි.
- භාණ්ඩාගාර බිල්පත් හා ස්ථාවර තැන්පත් පොලී ආදායම පිළිවෙලින් රු.891,919 කින් හා රු.1,333,444 කින් අඩුවෙන් ගණනය කර ගිණුම්ගත කර තිබුණි.
- සමාලෝචිත වර්ෂය තුළදී ණයගැතියන්ගෙන් සෘජුවම බැංකුවට ලැබී තිබුණු රු.18,429,850 ක්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙතින් ප්‍රතිපූර්ණය කර ගත යුතු පුනරාවර්තන වියදම් රු.113,671,287 ක් හා ප්‍රාග්ධන වියදම් රු.4,777,448 ක් ගිණුම්ගත කර නොතිබුණි.
- සමාලෝචිත වර්ෂය තුළදී ඉවත්කර තිබුණු වත්කම් අයිතම තුනකට අදාළ රු.2,709,244 ක ප්‍රත්‍යාගණන සංචිත, ගිණුම්වලින් ඉවත් කළයුතු වුවද ඒ වෙනුවට රු.791,371 ක් පමණක් ගිණුම්වලින් ඉවත්කර තිබුණි. තවද වත්කම් ඉවත් කිරීමේ අලාභය රු.791,372 කින් අඩුවෙන් ගණනය කර ගිණුම් ගත කර තිබුණි.
- ඉදිරි වර්ෂය වෙනුවෙන් ගෙවන ලද රු.386,015 ක වියදම්, සමාලෝචිත වර්ෂයේ වියදම් ලෙසත්, රු.1,355,169 ක ප්‍රාග්ධන වියදම් අයහාර වියදම් ලෙසත් ගිණුම්ගත කර තිබුණි.
- සමාලෝචිත වර්ෂය තුළදී ගොඩනැගිලි ඉදිකිරීම් හා යන්ත්‍ර දෙකක් ස්ථාපනය කිරීම වෙනුවෙන් ගෙවා තිබුණු පිළිවෙලින් රු.5,499,124 ක හා රු.13,649,996 ක

අත්තිකාරම් වලින්, සමාලෝචිත වර්ෂය තුළදී නිමකර තිබුණු වැඩ පිරිවැය හඳුනාගෙන කෙටිගෙන යන ප්‍රාග්ධන වැඩ ගිණුමට මාරු කර නොතිබුණි.

- ගිණුම්කරණ වැරදිවල ස්වභාවය, අදාළ වැරදි නිවැරදි කළයුතු වර්ෂයන් හා ඊට අදාළ අගය හඳුනා ගැනීමකින් තොරව සමාලෝචිත වර්ෂයේදී ඉකුත් වර්ෂ ගැලපීම් ලෙස රු.27,868,284 ක් සමුච්චිත වියදම ඉක්මවූ ආදායමෙන් අඩුකර තිබුණි.
- පුරෝකථනය කළ ඒකක බැර ක්‍රමය අනුගමනය කරමින් විශ්‍රාම පාරිතෝෂික ප්‍රතිලාභවල වර්තමාන වටිනාකම ගණනය කළයුතු වුවත්, ඒ වෙනුවට 2017 දෙසැම්බර් 31 දිනට විශ්‍රාම පාරිතෝෂික ප්‍රතිලාභ බැඳීම් වල අගය රු.42,956,779 ක් ලෙස 1983 අංක 12 දරන විශ්‍රාම පාරිතෝෂික පනතේ ප්‍රතිපාදන අනුව ගණනය කර ගිණුම්ගත කර තිබුණි.
- ණයගිමියන් විසින් තහවුරු කරන ලද ණයගිම් ශේෂ හා ණයගිම් උපලේඛනයේ ශේෂ අතර වූ රු.7,776,374 ක වෙනසට හේතු විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.4 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2017 දෙසැම්බර් 31 දිනට සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

2.2 වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තාව

2007 අංක 07 දරන සමාගම් පනතේ 163 (2) වගන්තිය ප්‍රකාරව මා විසින් පහත සඳහන් කරුණු දක්වමි.

- (අ) මතය සඳහා පදනම හා විගණනයේ විෂය පථය හා සීමාකිරීම් ඉහත දක්වා ඇති පරිදි වේ.
- (ආ) විගණනය සඳහා අවශ්‍ය සියළු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද බවත්, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සමාගම විසින් විධිමත් ගිණුම්කරණ වාර්තා පවත්වා ඇති බවත්,

සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වගන්තියෙහි අවශ්‍යතාවයන්ට අනුකූල වන බවත් මා දරන්නාවූ මතය වේ.

2.3 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීමේ අවස්ථා පහතින් දැක්වේ.

නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
-----	-----

- (අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 110

හානි හා පාඩු ලේඛනය ක්‍රමවත්ව පවත්වා නොතිබුණි.

- (ii) මුදල් රෙගුලාසි 187(3)

සුපෝෂ අලෙවිසැල් සහයකාවකගෙන් 2017 අගෝස්තු 21 දින ලබා ගෙන තිබුණු රු.50,000 ක ඇප තැන්පතුවක් විගණිත දිනය වූ 2018 මැයි 22 දින වන විටත් බැංකු ගත කිරීමට කටයුතු නොකර සහකාර ගණකාධිකාරීවරිය භාරයේ තබා ගෙන තිබුණි.
- (iii) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය

සමාගම සතු පොත් අගය රු.669,884,140 ක් වූ ස්ථාවර වත්කම් වෙනුවෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි.
- (iv) මුදල් රෙගුලාසි 756 හා 757

සෑම වර්ෂයක් සඳහාම භාණ්ඩ සමීක්ෂණයක් සිදු කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.
- (v) මුදල් රෙගුලාසි 880

ඇප ආඥා පනතට අනුකූලව ඇප තැබිය යුතු නිලධාරීන් 06 දෙනෙකුගෙන් ඇප ලබා ගෙන නොතිබුණි.
- (vi) මුදල් රෙගුලාසි 881(i)

ඇප තැබීමට අවශ්‍ය සිය යටත් නිලධාරීන් නියමිත කාලසීමාව ඇතුළත එසේ ක්‍රියා කරන බවට සමාගමේ ප්‍රධානීන් විසින් සොයා බලා නොතිබුණි.
- (vii) මුදල් රෙගුලාසි 891

ඇප තැබිය යුතු නිලධාරීන්ගේ නම් ඇතුළත් ඇප ලේඛනයක් පවත්වා නොතිබුණි.
- (viii) මුදල් රෙගුලාසි 1647

ආයතනය සතු පිරිවැය රු.22,208,750 ක් වූ වාහන 07 ක් පැවතියද වාහන ලැයිස්තුගත කිරීමේ ලේඛනයක් පවත්වා නොතිබුණි.
- (ආ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය

 - (i) 7.2 ඡේදය

සමාගමේ පාලන පරිසරයේ ප්‍රධාන අංශයන් ආවරණය වන පරිදි මෙහෙයුම් අත්පොතක් පිළියෙල කර නොතිබුණි.
 - (ii) 8.2.2 ඡේදය

අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබාගත යුතු වුවත්, සමාගම විසින් සිදුකර තිබුණු රු.138,900,000 ක ආයෝජනයන් සම්බන්ධයෙන් එම එකඟතාවය ලබා ගෙන නොතිබුණි.
 - (iii) 9.2 (ඇ) ඡේදය

සමාගමේ සංවිධාන සටහන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොතිබුණි.
 - (iv) 9.12 ඡේදය

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව වෛද්‍ය අරමුදලක් පිහිටුවා ක්‍රියාත්මක කර තිබුණු අතර 2017

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා සමාගමේ මූල්‍ය ප්‍රතිඵලය රු.63,850,252 ක වියදම ඉක්මවූ ආදායමක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ වියදම ඉක්මවූ ආදායම රු.46,483,631 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ වියදම ඉක්මවූ ආදායම රු.17,366,621 කින් වර්ධනයවී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී සුපෝෂ විකුණුම් ආදායම ජනිතවීම හා ඉකුත් වර්ෂයට සාපේක්ෂව අපනය විකුණුම් ආදායම රු.5,849,708 කින් හා පොලී ආදායම් රු.2,609,409 කින් වැඩිවීම ඊට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහකිරීමේදී 2013 වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.19,848,436 ක උනන්දුවක්ද 2014 වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.148,196,491 අතිරික්තයක්ද වූ අතර 2015 වර්ෂයේදී එය රු.41,489,464 උනන්දුවක් විය. 2016 හා 2017 වර්ෂවල මූල්‍ය ප්‍රතිඵලය නැවතත් පිළිවෙලින් රු.46,483,631 ක හා රු.63,850,252 ක අතිරික්තයන්වී තිබුණි. සේවක පාරිශ්‍රමික, රජයට ගෙවූ බදු හා ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂය සැලකිල්ලට ගැනීමේදී 2013 වර්ෂයේදී රු.106,989,182 ක් වූ දායකත්වය 2017 වර්ෂයේදී රු.312,380,740 දක්වා එනම් සියයට 43 සිට සියයට 169 අතර උච්චාවචනයන් සහිතව වර්ධනය වී තිබුණි.

3.2 බදු රෙගුලාසිවලට අනුකූල නොවීම

2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 3 (අ) ඡේදය ප්‍රකාරව, 2017 මාර්තු මාසයේ සිට “සුපෝෂ” නමින් නව නිෂ්පාදනයක් වෙළඳපොළට නිකුත් කර උපයා තිබුණු රු.80,090,895 ක ඉද්ධ ලාභය සහ ස්ථාවර තැන්පතු හා භාණ්ඩාගාර බිල්පත්වලින් උපයා තිබුණු රු.10,367,214 ක පොලී ආදායම මත ආදායම් බදු වගකීම ගණනය කර ගිණුම් ගත කිරීමටත් බදු ගෙවීමටත් කටයුතු කර නොතිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

4.1.1 සැලසුම් කිරීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ වර්ෂ 05 වෙනුවෙන් සංයුක්ත සැලැස්මක් පිළියෙල කර අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබුණු නමුත්, 2003 ජුනි 02 දිනැති අංක පීර්ඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 5.1.3 ඡේදය ප්‍රකාරව මුදල් වර්ෂය ආරම්භවීමට දින 15 කට පෙර මහා භාණ්ඩාගාරය හා විගණකාධිපති වෙත එය ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1 හා ප්‍රසම්පාදන කාර්යය සංග්‍රහයේ 4.2.1 ඡේදවල දැක්වෙන විධිවිධාන ප්‍රකාරව, සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම හා ප්‍රසම්පාදන කාල සටහන පිළියෙල කර නොතිබුණි.

4.1.2 ක්‍රියාකාරිත්වය හා සමාලෝචනය

සමාගම් සංස්ථාවලියට අනුව වූ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීම පිළිබඳව පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාගමේ අරමුණු ඉටුකර ගැනීම සඳහා කරන ලද ඉල්ලීම් සලකා බලා සමාලෝචිත වර්ෂය තුළදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් රු.450,000,000 ක මූලධන ප්‍රතිපාදන ලබාදී තිබුණු නමුත් ඉන් රු.103,880,308 ක් පමණක් උපයෝජනය කර තිබුණු අතර 2017 දෙසැම්බර් 31 දිනට ඉතිරිය රු.346,119,692 ක් හෙවත් ප්‍රතිපාදනයෙන් සියයට 37 ක් සියයට 88 ක් අතර පරාසයක විය.
- (ආ) 2014 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ වර්ෂ 4 ක කාල පරිච්ඡේදය තුළදී සමාගමේ ඇස්තමේන්තුගත නිෂ්පාදනය හා තත්‍ය නිෂ්පාදනය අතර පිළිවෙලින් සියයට 78 ක, සියයට 81 ක, සියයට 54 ක හා සියයට 52 ක අවාසිදායක විචලනයක් පැවති අතර 2015 වර්ෂයේ සිට ක්‍රමයෙන් අවාසිදායක විචලනයේ වැඩිවීමක් නිරීක්ෂණය විය.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සේවකයින්ගේ කාර්යය සාධනය ඇගයීමකින් තොරව 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ කාල පරිච්ඡේදය තුළදී රු.44,591,084 ක් දිරිදීමනා ලෙස ගෙවා තිබුණු අතර දිරිදීමනා ගණනය කිරීමට විධිමත් ක්‍රමවේදයක් පිළියෙල කර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සියළු අමුද්‍රව්‍ය වියදම් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දරන බැවින්, නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත්කරන අපතය විකුණුම් ආදායම රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු වුවත්, එසේ නොකර සමාලෝචිත වර්ෂයේ අපතය විකුණුම් ආදායම වූ රු.17,681,221 කින් රු.17,427,438 ක් හා භාණ්ඩාගාර බිල්පත් පොලී ආදායමින් රු.27,163,646 ක් 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදය තුළදී දිරි දීමනා ගෙවීම සඳහා විධිමත් අනුමැතියකින් තොරව යොදා ගෙන තිබුණි.
- (ඇ) සමාගමේ පරිපාලන කටයුතු සඳහා පරිපාලන රීති සංග්‍රහයක් පිළියෙල කර තිබුණු නමුත්, විගණිත දිනය වූ 2018 මැයි 04 දින වන විටත් එම රීති සංග්‍රහය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගෙන ක්‍රියාත්මක කර නොතිබුණි.
- (ඈ) සමාගම පිහිටි ඉඩම සඳහා නීත්‍යානුකූල ඔප්පුවක් නොතිබුණු බැවින් ප්‍රකාශන ඔප්පුවක් ලබා ගැනීමට තීරණයකර තිබුණද, විගණිත දිනය වූ 2018 මැයි 04 දින වන විටත් ඔප්පුවක් ලබා ගැනීමට අපොහොසත්වී තිබුණි.
- (ඉ) සමාගම සතු ජංගම ගිණුම්වල මාසික සාමාන්‍ය මුදල් ශේෂය රු.63,725,985 ක් වූ අතර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා නිසි ලෙස පුරෝකථනය කර අතිරික්ත මුදල් ආයෝජනය කෙරෙහි අවධානය යොමුකර නොතිබුණි.
- (ඊ) ණයට විකුණුම්වලට පෙර මුදල් තැන්පතුවක් ඉදිරිපත් කළ යුතු බවට වූ කොන්දේසි ඇතුළත් අවබෝධතා ගිවිසුමකට ණයගැතියන් සමග එළඹිය යුතු වුවද, එවැනි ගිවිසුමකට එළඹීමකින් තොරව හා මුදල් තැන්පතුවක් ලබා නොගෙන සමාලෝචිත වර්ෂය තුළදී එක් ණයගැතියෙකු වෙත රු.5,581,532 ක ණයට විකුණුම් සිදුකර තිබුණි.
- (උ) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබුණු 1995 වර්ෂයේ නිෂ්පාදිත වර්ෂ 22 ක් පැරණි දිරුම් සහිත ගිලන්රථයේ වටිනාකම තක්සේරු කිරීමකින්

තොරව රක්ෂිත වටිනාකම රු.2,000,000 ක් සඳහා රක්ෂණය කර තිබුණු අතර වාර්ෂික රක්ෂණ වාරිකය ලෙස රු.42,260 ක් ගෙවා තිබුණි.

4.3 මෙහෙයුම් ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉඩදිය හැකි සාමාන්‍ය අපනය ප්‍රතිශතය ඇස්තමේන්තු කර නොතිබුණු බැවින්, සාමාන්‍ය අපනය ලෙස නිෂ්පාදන පිරිවැයට එකතුවන ප්‍රමාණය හා වටිනාකම් පිළිබඳව තක්සේරුවක් කළ නොහැකි විය.
- (ආ) අමුද්‍රව්‍ය තොග කළමනාකරණයට අදාළ අවම, උපරිම, යලි ඇනවුම් හා සාමාන්‍ය තොග මට්ටම් ඇස්තමේන්තු කර නොතිබුණු අතර අමුද්‍රව්‍ය තොග මිලදී ගැනීම, ගබඩා කිරීම හා නිකුත් කිරීම විධිමත්ව සිදුකර නොතිබුණි. ඒ හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකිවී තිබුණු අතර නිෂ්පාදන ක්‍රියාවලිය අතරමග නැවතීම නිසා අපනය ලෙස ඉවත්වන ද්‍රව්‍ය අසාමාන්‍ය ලෙස ඉහල ගොස් තිබුණි. නියැදි පරීක්ෂණයට භාජනය වූ දින 120 ක කාලය තුළදී, දින 44 කදී පැය 643 ක්ම නිෂ්පාදන ක්‍රියාවලිය අතර මහ නවතා තැබීමට සිදුවී තිබුණු අතර ඉන් දින 32 ක කාලපරිච්ඡේදය තුළදී නිෂ්පාදන ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 823 ක් අපනය ලෙස නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත්කර තිබුණි. සමාලෝචිත වර්ෂය තුළදී අපනය කිලෝ ග්‍රෑම් 711,768 ක් විකිණීමෙන් එකතුව රු.18,681,971 ක ආදායමක් උපයා තිබුණු අතර එම ආදායම දිරිදීමනා ගෙවීම සඳහා විධිමත් අනුමැතියකින් තොරව යොදා ගෙන තිබුණි. අසාමාන්‍ය ලෙස අපනය ප්‍රමාණය වැඩිවීම සම්බන්ධයෙන් කළමනාකරණයේ අවධානය යොමුවී නොතිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේදී ආරම්භ කර තිබුණු අලෙවිය සඳහා සුපෝෂ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් අවශ්‍ය සියළු අමුද්‍රව්‍ය වියදම් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දරන බැවින්, ඊට අදාළ නිෂ්පාදන පිරිවැය අමාත්‍යාංශය වෙත ප්‍රතිපූර්ණය කිරීමට එකඟවී තිබුණු අතර එම පිරිවැය 2017 වර්ෂයේ දත්ත පදනම්ව (post order Costing) ගණනය කරනු වෙනුවට 2015 වර්ෂයේ දත්ත පදනම්ව (pre order costing) ගණනය කර රු.9,434,309 ක් වැඩියෙන් ප්‍රතිපූර්ණය කර තිබුණි.

4.4 නිෂ්කාර්යය හා උෞන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ඇඹරුම් හා මිශ්‍රණ කටයුතු සඳහා වැඩි ධාරිතාවයකින් යුතු යන්ත්‍රයක් රු.මිලියන 125 කට මිලදී ගෙන 2016 ඔක්තෝබර් සිට භාවිතයට ගැනීම හේතුවෙන්, ඉකුත් වර්ෂය දක්වාම භාවිතයට ගෙන තිබුණු තවදුරටත් භාවිතා කළ හැකි පිරිවැය රු.3,866,667 ක් වූ පැරණි ඇන්ඩර්සන් යන්ත්‍රය භාවිතයෙන් ඉවත්කර තිබුණි.
- (ආ) 2011 වර්ෂයේදී ලෝක ආහාර සංවිධානය විසින් සමාගම වෙත ලබාදී තිබුණු කැබ් රථය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොගැනීම හේතුවෙන් ධාවනය සඳහා යොදා ගත නොහැකිවී තිබුණි.

4.5 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2017 දෙසැම්බර් 31 දිනට කාර්ය මණ්ඩල පුරප්පාඩු 16 ක් වූ අතර අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා බඳවා ගෙන තිබුණු සේවක සංඛ්‍යාව 23 ක් විය.
- (ආ) 2017 අප්‍රේල් 13 දින සිට පුරප්පාඩු වී තිබුණු මූල්‍ය කලමනාකරු තනතුර සඳහා නිලධාරියෙකු බඳවා ගැනීමට රු.51,405 ක් වැයකර පුවත් පත් දැන්වීම් පල කර අයදුම් පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබුණු නමුත් විගණක දිනය වූ 2018 මැයි 04 දින වන විටත් එම තනතුරට නිලධාරියෙකු බඳවා ගෙන නොතිබුණි.
- (ඇ) සමාගම සඳහා අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇතුළත් නොවූ සම්බන්ධීකරණ නිලධාරී තනතුරු 06 ක් සඳහා නිලධාරීන් 06 දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ කාර්යය මණ්ඩලයට අනුයුක්ත කර සමාලෝචිත වර්ෂය තුළ එකතුව රු.3,243,000 ක වැටුප් ගෙවා තිබුණි. ඉකුත් වර්ෂයේදීද මෙම තනතුර සඳහා බඳවා ගෙන තිබුණු නිලධාරීන් 4 දෙනෙකු වෙත එකතුව රු.2,070,000 ක් වැටුප් ගෙවා තිබුණි.

5 තිරසාර සංවර්ධනය

5.1 තිරසාර සංවර්ධන අරමුණු ළඟාකර ගැනීම

2017 අගෝස්තු 14 දිනැති අංක එන්පී/එස්පී/එස්ඩීපී/17 දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කරන ලද වක්‍රලේඛය හා තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 න්‍යාය පත්‍රය ප්‍රකාරව, සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම කටයුතු කළ යුතුව පවතින අතර සමාලෝචිත වර්ෂයට අදාළව සමාගම විසින් තම විෂය පථය යටතට ගැනෙන කාර්යයන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳව දැනුවත් වී නොතිබුණි.

ඉහත පරිදි වසර 2030 න්‍යාය පත්‍රය පිළිබඳව සමාගම විසින් දැනුවත් වී නොතිබීම හේතුවෙන් එහි කාර්යයන්ට සම්බන්ධ තිරසර සංවර්ධන අරමුණු, ඉලක්ක හා එම ඉලක්ක කරා ළඟාවිය යුතු සන්ධිස්ථානයන්ද ඉලක්ක මත ළඟාවීම මැන බැලීම සඳහා වන දර්ශකයන්ද හඳුනාගැනීමට කටයුතු කර නොතිබුණි.

6. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

6.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීරීඩී /12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 ඡේදය ප්‍රකාරව, ගිණුම් වර්ෂය අවසන්වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, 2015 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තාවද සමාලෝචිත වර්ෂයේ කෙටුම්පත් වාර්ෂික වාර්තාවද මෙම වාර්තාවේ දිනය දක්වාම ඉදිරිපත් කර නොතිබුණි.

6.2 අභ්‍යන්තර විගණනය

2009 ජනවාරි 01 දිනැති අංක ඩීඑම්පී/2009 (2) දරන කලමනාකරණ හා විගණන දෙපාර්තමේන්තු වක්‍රලේඛයට හා මුදල් රෙගුලාසි 133 හා 134 ට අනුකූල වන ලෙස සමාලෝචිත වර්ෂය තුළදී සිදු කරන ලද අභ්‍යන්තර විගණනයන්ට අදාළ වාර්තාවල පිටපත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි. තවද සමාලෝචිත වර්ෂය තුළදී මිනිස් පැය 1,700 ක් උපයෝගී කරගනිමින් සිදුකිරීම

සඳහා අංශ 07 ක් ඇතුළත් වන පරිදි විගණන වැඩසටහන් 13 ක් පිළියෙල කර විගණනය සැලසුම් කර තිබුණු නමුත්, එම සැලසුම් ක්‍රියාත්මක කර තිබුණු බවට කිසිදු ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් නොකෙරුණි. සමාගමෙහි අභ්‍යන්තර විගණන අංශය, කණිෂ්ඨ කළමනාකරණ මට්ටම නියෝජනය කරන එක් නිලධාරියෙකුගෙන් පමණක් සමන්විත වූ බැවින් ප්‍රමාණවත් පරිදි අභ්‍යන්තර විගණනයක් සිදුවේද යන්න පිළිබඳව හා සමාගමේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයේ ශක්තිමත් බව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි විය.

6.3 විගණන කමිටු

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ යහපාලනය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.4.1 වගන්තිය ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු රුස්වීම් මාස 03 කට වරක් පැවැත්විය යුතු වුවද, සමාගම විසින් සමාලෝචිත වර්ෂය තුළ එක් රුස්වීමක් පමණක් පවත්වා තිබුණි.

6.4 ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් ක්‍රියාවලිය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1 හා ප්‍රසම්පාදන කාර්යය සංග්‍රහයේ 4.2.1 මාර්ගෝපදේශවල දැක්වෙන විධිවිධාන ප්‍රකාරව, සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම හා ප්‍රසම්පාදන කාල සටහන පිළියෙල කර නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය තුළදී බඩ ඉරිඟු ගබඩාවක් සපයා සවිකර ගැනීමට රු.8,074,407 ක් වැය කර තිබුණු අතර එම ගබඩාව සඳහා බකට්ටුව, සෝපානය සහ වානේ කන්වේයර් පද්ධතිය සපයා සවිකර ගැනීමට රු.21,825,000 ක් වූ කොන්ත්‍රාත් වටිනාකම් සහිතව කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(i) ගබඩාව සපයා සවිකර ගැනීම හා එම ගබඩාව සඳහා බකට්ටුව, සෝපානය සහ වානේ කන්වේයර් පද්ධතිය සපයා සවිකර ගැනීම යන සමස්ථ ප්‍රසම්පාදනය එකවර සිදුකිරීම වෙනුවට, අදියර 2 ක් යටතේ ජාතික තරඟකාරී ලංසු කැඳවීම සිදුකර තිබුණු අතර අවම ලංසුවට වඩා රු.8,106,000 කට වැඩි ලංසුවක් ඉදිරිපත් කර තිබුණු පළමු අදියර ප්‍රදානය කළ කොන්ත්‍රාත්කරු වෙතම කොන්ත්‍රාත්තුවේ දෙවන අදියරද ප්‍රදානය කර තිබුණි.

(ii) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අත්පොතේ 2.8.3. (ඊ) මාර්ගෝපදේශය ප්‍රකාරව, තාක්ෂණික ඇගයීම් කමිටුවට අවම වශයෙන් එක් සාමාජිකයෙකු හෝ ප්‍රසම්පාදන අස්ථිත්වයෙන් පරිබාහිර අයෙකු පත්කළ යුතු වුවද එසේ කටයුතු කර නොතිබුණු අතර, 2.11.1(ඇ) මාර්ගෝපදේශය ප්‍රකාරව, ප්‍රසම්පාදන කාලසටහන, ප්‍රසම්පාදන ක්‍රමය හා ලංසු ලේඛන පිළිබඳව එකඟවීම සඳහා ප්‍රසම්පාදන කමිටුවේ හා තාක්ෂණික ඇගයීම් කමිටුවේ ඒකාබද්ධ පළමු රැස්වීමක් පවත්වා නොතිබුණි. තවද එම මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.11.3 මාර්ගෝපදේශය ප්‍රකාරව, ප්‍රසම්පාදන හා තාක්ෂණික ඇගයීම් කමිටු රැස්වීම් වාර්තා කිරීමට හෝ 2.12 මාර්ගෝපදේශය ප්‍රකාරව, ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින්, තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයින්

හා ලිපිකරු නිලධාරීන්ගෙන් රහස්‍යභාවය ප්‍රකාශ කරන ආකෘති පත්‍රය සම්පූර්ණ කරවා ගැනීමට කටයුතු කර නොතිබුණි.

- (iii) මෙවැනි ප්‍රසම්පාදනයකදී අදාළ කර ගත යුතු අංක NPA /Goods/SBD/01 දරන සම්මත ලංසු ලියවිලි භාවිතා කර නොතිබුණු අතර නිෂ්පාදකයාගේ ලිපි ශීර්ෂයක වගකිවයුතු සුදුසු පුද්ගලයකුගේ අත්සනින් යුක්තව නිෂ්පාදකයාගේ අධිකාරිය තහවුරු කෙරෙන ලියවිලි ලබා ගැනීමට හා 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත ප්‍රකාරව, කොන්ත්‍රාත් වටිනාකම රුපියල් ලක්ෂ පනහ ඉක්මවන්නාවූ කොන්ත්‍රාත් සඳහා පොදු කොන්ත්‍රාත් රෙජිස්ටාර්වරයා යටතේ ලංසුකරු ලියාපදිංචිවී තිබේද යන්න තහවුරු කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (iv) ලංසුකරුවන්ට උපදෙස් (Instructions to Bidders) අංක 11.1 ප්‍රකාරව, නිෂ්පාදකයාගේ සුදුසුකම් තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ISO 9001 හෝ Community of European (CE) වලට අදාළ ලේඛන ගත සාක්ෂි ඉදිරිපත් කර නොතිබුණු බව නොසලකා සැපයුම්කරු තෝරා ගෙන තිබුණි.
- (v) ලංසුකරුවන්ට උපදෙස් (Instructions to Bidders) අංක 12 හා 13 ප්‍රකාරව, ඉදිරිපත් කළ යුතු ලංසුකරුවන්ගේ සුදුසුකම් ඇතුළත් ආකෘති පත්‍රය, පසුගිය වර්ෂ 3 ක විගණිත ගිණුම් ප්‍රකාශන, ලංසුකරුගේ පළපුරුද්ද හා පූර්ව කාර්යය සාධනයට අදාළව සේවා සපයා ඇති පාරිභෝගිකයන්ගේ නම් හා ලිපිනයන්, සපයා ඇති උපකරණවල නිෂ්පාදනය හා මාදිලිය, ස්ථාපිත කළ දිනය, දුරකථන අංක සහිතව සම්බන්ධ විය හැකි පුද්ගලයින්ගේ නම් හා තොරතුරු සහ අදාළ කාර්යය සාර්ථකව නිමකළ බවට සේවාදායකයින් ගෙන් ලැබුණු සහතික ඉදිරිපත් කර නොතිබුණි.
- (vi) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.6.1 (අ) මාර්ගෝපදේශය ප්‍රකාරව, මෙම ප්‍රසම්පාදනයට අදාළ විස්තරාත්මක තාක්ෂණික පිරිවිතර පිළියෙල කර නොතිබුණු බැවින් තාක්ෂණික පිරිවිතර සැසඳීම සඳහා පැහැදිලි පදනමක් නොතිබුණි. එමෙන්ම ලංසුකරුවන් විසින් ලංසු ලේඛනවල දක්වා තිබුණු තාක්ෂණික පිරිවිතරයන් තත්‍ය වශයෙන්ම පද්ධතියේ පවතින බව තහවුරුකර ගැනීම සඳහා වන සාක්ෂි ඇතුළත් අත්පොත් ඉදිරිපත් කර නොතිබුණි. ඒ අනුව නිසි තාක්ෂණික ඇගයීමකින් තොරව තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශය ලබාදී තිබුණි.
- (vii) පළමු අදියරට අයත් ගබඩාව සපයා, සවිකර නිසි පරිදි ක්‍රියාත්මක කළ බවට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් 2017 ජූනි 14 දින ඉදිරිපත් කර තිබුණු සහතිකයක් පදනම් කර ගනිමින් කොන්ත්‍රාත්කරු වෙත රු.8,074,407 ක් වූ (එකතු කළ අගය මත බදු සහිත) අවසන් ගෙවීම සිදුකර තිබුණු නමුත්, පළමු හා දෙවන අදියරට අයත් සමස්ථ පද්ධතිය පරීක්ෂාකර බැලීම හා ක්‍රියාත්මක කර පෙන්වීම 2018 ජනවාරි 12 දින වන විටත් සිදුකර නොතිබුණි.
- (viii) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.6 මාර්ගෝපදේශය හා අංක 21.1 හා 28.2 දරන කොන්ත්‍රාත් කොන්දේසි (conditions of contract) ප්‍රකාරව, පළමු අදියරේ කොන්ත්‍රාත් පිරිවැයෙන් සියයට 5 ක් වූ රු.403,720 ක් රඳවා ගෙන නොතිබුණි.
- (ix) සැපයුම්කරු සමඟ එළඹ තිබුණු ගිවිසුමට කොන්ත්‍රාත්තුව නිම කළ යුතු නිශ්චිත දිනයන් සහ ප්‍රමාද ගාස්තු පිළිබඳ කොන්දේසි ඇතුළත් කර

නොතිබීම හේතුවෙන් මෙම කොන්ත්‍රාත්තුවේ සිදුවී තිබුණු ප්‍රමාදයන් සඳහා ගාස්තු අයකර ගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හෝ නොහැකිවී තිබුණි.

(x) සමස්ථ ප්‍රසම්පාදනය එකවර සිදුනොකර ඒ වෙනුවට අදියර 2 ක් යටතේ සිදුකර තිබීම හේතුවෙන්, පළමු අදියරට අයත් වැඩ 2017 ජුනි 14 දින වන විට අවසන් කර තිබුණද, දෙවන අදියරට අයත් වැඩ 2018 මැයි 04 දින වන විටත් අවසන්ව නොතිබුණු බැවින් ගබඩා පද්ධතියේ සමස්ථ වැඩ නිම කිරීම අනවශ්‍ය ලෙස ප්‍රමාදවී තිබුණි. තවද ප්‍රසම්පාදන කමිටු දෙකකට පිළිවෙලින් රු.14,000 ක් හා රු.7,000 ක් ද, පුවත්පත් දැන්වීම් දෙකකට පිළිවෙලින් රු.105,455 ක් හා රු.61,660 ක් ද, වශයෙන් එක් කාර්යයක් සඳහා දෙවරක් ගෙවීමට සිදුවී තිබුණි.

(ඇ) 2016/2017 වර්ෂයේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 15,000 ක් රු.757,170,000 ක් වැයකර මිලදී ගැනීමේ ගනුදෙනුව පිළිබඳව පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(i) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.14.1 ඡේදය ප්‍රකාරව, රුපියල් මිලියන 200 ට වැඩි ප්‍රසම්පාදනයන් අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුවක් වෙත ඉදිරිපත් කළ යුතු නමුත්, මෙම ප්‍රසම්පාදනය කොටස් 12 කට වෙන්කර සමාගමේ ප්‍රධාන ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කර තිබුණි.

(ii) අමාත්‍ය මණ්ඩලය පත්කළ ප්‍රසම්පාදන කමිටුවක් විසින් මෙම ප්‍රසම්පාදනය සිදු කළේ නම් රජයේ ප්‍රසම්පාදන අත්පොතේ 2.9.1 ඡේදය ප්‍රකාරව, එම කමිටුව වෙත ගෙවීමට සිදුවන උපරිම දීමනාව රු.44,000 ක් පමණක් වුවත්, අවස්ථා 12 කදී ප්‍රධාන ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින් වෙත රු.399,000 ක් දීමනා ලෙස ගෙවා තිබුණු බැවින් රු.355,000 ක අතිරේක වියදමක් දැරීමට සිදුවී තිබුණි.

(iii) 2016 දෙසැම්බර් 01 දින සිට 2017 නොවැම්බර් 30 දින දක්වා වූ කාල පරිච්ඡේදයේ මුළු මාස 04 තුළදී කිලෝ ග්‍රෑම් එකක් රු.54.68 බැගින් මෙට්‍රික් ටොන් 4,000 ක් හා දෙවන මාස 08 තුළදී කිලෝ ග්‍රෑම් එකක් රු.48.95 බැගින් කිලෝග්‍රෑම් 11,000,000 ක් ලෙස බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 15,000 ක් සපයා ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු සැපයුම්කරු සමඟ ගිවිසුමකට එළඹී නොතිබුණි. ඒ හේතුවෙන් සැපයුම්කරුගේ කොන්දේසිවලට අනුව කටයුතු කිරීමට සිදුවී තිබුණු අතර දෙවන මාස 08 ට එළඹීමෙන් පසු බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 1,000 ක් සඳහා කිලෝ ග්‍රෑම් එකකට රු.52.50 බැගින් ගෙවීමට සිදුවීම නිසා රු.3,550,000 ක් සැපයුම්කරු වෙත වැඩිපුර ගෙවා තිබුණි. එසේම අදාළ කාලය තුළදී මෙම සැපයුම්කරු බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 9100 ක් සපයා තිබුණු අතර ඉතිරි මෙට්‍රික් ටොන් 5,900 ක් සපයා ගැනීම සඳහා රු.83,850 ක් වැය කර නැවතත් ලංසු කැඳවා කිලෝ ග්‍රෑම් එකක් රු.59.50 බැගින් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 5900 ක් සපයා ගැනීම සඳහා එම සැපයුම්කරුවම තෝරා ගෙන තිබුණි.

7. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර සමාගමේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණ

- | | |
|---|--|
| <p>(අ) වත්කම් පාලනය</p> <p>(ආ) ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් ක්‍රියාවලිය</p> <p>(ඇ) කාර්ය මණ්ඩල පරිපාලනය</p>
<p>(ඈ) ගිණුම්කරණය</p>
<p>(ඉ) මූල්‍ය පාලනය</p> | <p>සමහර වත්කම්වල අයිතිය ලබාගැනීමට කටයුතු නොකිරීම.</p> <p>රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල වන ලෙස මිලදී ගැනීම් සිදු නොකිරීම.</p> <p>බඳවා ගැනීම් පරිපාටි පිළියෙල කර අනුමත කරවා ගැනීමකින් තොරව තනතුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කර තිබීම හා අනුමත කාර්ය මණ්ඩලයේ නොපවතින තනතුරු සඳහා බඳවා ගැනීමට කටයුතු කර තිබීම.</p>
<p>නිෂ්පාදන පිරිවැය නිවැරදිව ගණනය කර ගිණුම්ගත කිරීමට කටයුතු නොකිරීම.</p>
<p>සුපෝෂ අලෙවි නියෝජිතයින්ගෙන් මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රමයක් අනුගමනය නොකිරීම.</p> |
|---|--|